

1. මූල්‍ය ප්‍රකාශන  
1.1 මතය

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ 12(4) හා 8 වගන්ති සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

කොමිෂන් සභාවේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, කොමිෂන් සභාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය කොමිෂන් සභාව ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා කොමිෂන් සභාවේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

කොමිෂන් සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, කොමිෂන් සභාවේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

#### 1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය , ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් කොමිෂන් සභාවේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා කොමිෂන් සභාවේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ කොමිෂන් සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ කොමිෂන් සභාවේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, කොමිෂන් සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

### 1.5 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

| නීති, රීති, රෙගුලාසි<br>ආදියට යොමුව                                                                                                                             | අනුකූල නොවීම                                                                                                                                                                                                                                                                                                                                                         | කළමනාකාරිත්වයේ අදහස්<br>දැක්වීම                                                                                                                                                                                                                | නිර්දේශය                                             |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------|
| උසස් අධ්‍යාපනය සඳහා වූ ආයතන සංග්‍රහයේ 5 වන පරිච්ඡේදයෙහි 07 වන වගන්තිය හා 2018 දෙසැම්බර් 17 දිනැති අංක 2/2018 දරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛය | සමාලෝචිත වර්ෂය අවසානය දක්වා උසස් අධ්‍යාපන ආයතන 19 ක අධ්‍යයන හා අනායන කාර්ය මණ්ඩලයේ බැඳුම්කර කඩකල නිලධාරීන් 587 දෙනෙකුගෙන් අයවිය යුතු රු.මිලියන 2,840 ක් හා 2009 වර්ෂයේ සිට 2018 දක්වා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තුළ පශ්චාත් උපාධි ප්‍රදානලාභීන් 08 දෙනෙකුගෙන් අයවිය යුතු රු.මිලියන 18 ක් අයකර ගැනීමට කිසිදු සාධනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොතිබුණි. | විශ්වවිද්‍යාල මගින් මෙතෙක් අරමුදල් ගෙවා නොමැති ප්‍රදානලාභීන් සම්බන්ධයෙන් නීතිමය වශයෙන් කටයුතු කිරීමට පියවර ගෙන ඇති බව හා පවතින රාජ්‍ය මුදල් නීති රෙගුලාසි වලට අනුව 2022, 2023 සහ 2024 යන වර්ෂ වලදී පශ්චාත් උපාධි ප්‍රදාන ලබා දීම සිදු නොවූ බව. | අදාළ නීති රීති සහ චක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කළ යුතුය. |

## 2. මූල්‍ය සමාලෝචනය

### 2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. මිලියන 121.48 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ උපතතාවය රු.මිලියන 49.88 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.මිලියන 171.36 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට වෙනත් පුනරාවර්තන ප්‍රදාන රු.මිලියන 378 කින් වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය  
3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                            | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම                                                                                                                                                                                                                                                                | නිර්දේශය                                                                               |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------|
| (අ) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කළමනාකරණ තොරතුරු රැස්කිරීම සඳහා වන මෘදුකාංග පද්ධතියක් සංවර්ධනය සඳහා 2019 වර්ෂයේ දී පෞද්ගලික සමාගමක් වෙත රු.1,148,000 ක් ගෙවා තිබුණු අතර අදාළ පද්ධතිය 2023 වසරේ සිට පරීක්ෂණ අවධියේ පවතින බව විගණනයට දන්වා තිබුණි. 2025 ජුනි වන විට වසර 06ක් ගතවී තිබුණද, එම මෘදුකාංගය භාවිතයට ගත හැකි තත්ත්වයට සංවර්ධනය කිරීමට අපොහොසත් වී තිබීම හේතුවෙන් ගෙවූ මුදල අනාර්ථික වියදමක් වී තිබූ අතර කාලය ඉකුත් වීම නිසා එය වර්තමාන අවශ්‍යතාවයන්ට අනුකූලද යන්න විගණනයේ දී සැඟීමකට පත්විය නොහැකි විය. | වාර්තා නිරීක්ෂණ කටයුතු අවසන් වූ වහාම මෘදුකාංගය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලබා ගැනීමට කටයුතු කරන අතර, මෘදුකාංගය පරීක්ෂා කර බලා ඉතිරි ගෙවීම් සිදු කිරීමටත්, මෘදුකාංගයේ පිරිවැය ප්‍රාග්ධනිත කිරීමටත් කටයුතු කරනු ලබන බව.                                                        | අවශ්‍යතාවය හඳුනාගෙන ගෙවීම් කිරීමට කටයුතු කළ යුතුය.                                     |
| (ආ) ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, සාධාරණත්වය පිළිබඳ කේන්ද්‍රයට ලද පැමිණිලි සඳහා කාලීනව නිසි පියවර ගෙන අවසන් කළ යුතු වුවත් 2020 වර්ෂයේ සිට 2024 දක්වා යථෝක්ත කේන්ද්‍රය වෙත ලද පැමිණිලි 366 කින් සමාලෝචිත වර්ෂය අවසන් වන විට පැමිණිලි 201 කට විසඳුම් ලබා දීමට අපොහොසත් වී තිබුණි.                                                                                                                                                                                                                                               | පැමිණිලි විසඳීමේ ක්‍රියාමාර්ග විශ්වවිද්‍යාල බලධාරීන් විසින් ගතයුතු අතර ඒ ඒ විශ්වවිද්‍යාල තුළ අදාළ ගැටලු නිරාකරණය කර යුක්තිය සහ සාධාරණත්වය ස්ථාපිත කරන තෙක් කේන්ද්‍රය විසින් ඒ පිළිබඳ අවධානය යොමු කරමින් පසු විපරම් කරනු ලබන බව හා ප්‍රගතිය සෑම ස්ථාවර කමිටු වාරයකදීම සාකච්ඡා කරනු ලබන බව.   | පැමිණිලි විසඳීම සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට කටයුතු කළ යුතුය.      |
| (ඇ) නවක වදය/ලිංගික හිරිහැර කිරීම්වලදී සිසුන්ට/ කාර්ය මණ්ඩලයට වහාම උපකාර ඉල්ලා සිටිය හැකි ජංගම යෙදුමක් සංවර්ධනය කිරීම වෙනුවෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමඟ ගිවිසුමකට එළඹ, එය සැකසීම වෙනුවෙන් රු.715,360 ක පිරිවැයක් දරා තිබුණද වර්ෂාවසානය දක්වාම එකී යෙදවුම සංවර්ධනය කිරීමට කිසිදු සාධනීය පියවරක් ගෙන නොතිබුණි.                                                                                                                                       | මෙම උපායමාර්ග යටතේ විශ්වවිද්‍යාල 14ක් තුළ හදිසි ආරක්ෂණ Mobile App එකක් හඳුන්වා දීම තුළින් පැමිණිලි සම්බන්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව හා ගිවිසුම ප්‍රකාරව ICTA ආයතනය කටයුතු නොකිරීම හේතුවෙන් කොමිෂන් සභා තීරණයන් පරිදි වාර්ෂික ගාස්තු ගෙවීම 2021 වර්ෂයේදී අත්හිටුවා ඇති බව. | අදාළ මෘදුකාංගය සක්‍රීය කර ගැනීමට හෝ ගෙවන ලද මුදල් ආපසු අයකර ගැනීමට හෝ කටයුතු කළ යුතුය. |

|                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                         |                                                                                                                                                                                                                                                        |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| <p>(ඇ) කොමිෂන් සභාව විසින් 2017 වර්ෂයේ දී මාසික කුලිය රු.350,000 කට ලබා ගෙන තිබුණු වර්ග අඩි 3,337කින් යුත් ගොඩනැගිල්ලේ ඉඩ ප්‍රමාණවත් නොවීම සහ ප්‍රවාහන අපහසුතා පැවතීම මත එම කල්බදු ගිවිසුම අවලංගු කර අංක 24 A, වෝඩ් පෙදෙස, කොළඹ 07 ලිපිනයෙහි පිහිටි වර්ග අඩි 7,000 කින් සමන්විත වූ ගොඩනැගිල්ල රු.950,000ක මාසික කුලියට ලබා ගැනීම සඳහා ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය 2020 නොවැම්බර් 09 දින ලැබී තිබුණි. නමුත් එම අනුමැතියට පටහැනිව මාසික කුලිය රු.350,000ක් වූ කුලී ගිවිසුම අවලංගු නොකර නව ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා ගෙන තිබීම හේතුවෙන් 2021 වර්ෂයේ සිට 2024 දෙසැම්බර් දක්වා තවදුරටත් එම ගොඩනැගිල්ල වෙනුවෙන් එකතුව රු.16,800,000ක් ගොඩනැගිලි කුලී වශයෙන් ගෙවා තිබුණි.</p> | <p>ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය මත ගොඩනැගිලි දෙකක්ම කුලී පදනම මත පවත්වා ගැනීමට ඇති බාධාව නිසා කොමිෂන් සභාව විසින් පැරණි කුලී ගිවිසුම තවදුරටත් දීර්ඝ නොකිරීමට අංක 1134 දරන 2024 නොවැම්බර් 07 දිනැති කොමිෂන් සභා වාරයේ දී තීරණය කරන ලද බව.</p> |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|

#### 4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

##### 4.1 සංයුක්ත සැලැස්ම

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                                                                                                                                                           | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම                                                                                                                                                                                                                                                                                                             | නිර්දේශය                                                                                                                    |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------------------|
| විශ්වවිද්‍යාල නියාමන ආයතනය ලෙස කටයුතු කරනු ලබන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 2024 වර්ෂය ආවරණය වන පරිදි උපායමාර්ගික සැලැස්මක් පිළියෙල කර නොතිබුණු අතර, 2019-2023 කාලපරාසය සඳහා පිළියෙල කරන ලද උපායමාර්ගික සැලැස්ම, 2024 වර්ෂය සඳහාද අදාළ කර ගන්නා බව සමාලෝචිත වර්ෂය අවසන් වී මාස 18 ක ප්‍රමාදයකින් පසුව එනම්, 2025 ජූලි 09 දිනැති විශ්වවිද්‍යාල කොමිෂන් සභා 1150 වැනි රැස්වීමේ දී අනුමත කර තිබුණි. | 2024 වර්ෂයේ සිට ඉදිරි වසර 5 සඳහා වන උපායමාර්ගික සැලැස්ම සකස් කරමින් පැවතියද එහි මූලික වගකීම දරන නිලධාරියා වන අධ්‍යක්ෂ (සැලසුම්) තනතුරේ පුරප්පාඩුව පිරවීමට නොහැකිවීම මෙන්ම, රජයේ වෙනසක් සිදුවීම හේතුවෙන් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සමඟ ගැලපීම සඳහා යළි එම ප්‍රතිපත්ති විටින් විට සමාලෝචනය කිරීමට සිදු වීම නිසා ප්‍රමාදයන් සිදු වූ බව. | අපේක්ෂිත ඉලක්ක ලඟා කර ගැනීමට හැකිවන අයුරින් සංයුක්ත සැලැස්ම නියමිත කාල සීමාව ආවරණය වන පරිදි පිළියෙල කිරීමට කටයුතු කළ යුතුය. |
|                                                                                                                                                                                                                                                                                                                                                                                                           | ඒ අනුව, ප්‍රතිපත්තිය හිඬයක් ඇතිවීම වැළැක්වීම සහ කාර්යයන්හි අඛණ්ඩ පැවැත්ම සහතික කිරීම සඳහා, 2019–2023 උපායමාර්ගික සැලැස්මේ වලංගුභාවය 2024 වර්ෂය ද ආවරණය වන පරිදි දීර්ඝ කිරීමට තීරණය කළ බව.                                                                                                                                                |                                                                                                                             |